

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

සපරකමුව මාකාණ කල්ඩිත් තිශ්‍යෙකකළම

Sabaragamuwa Provincial Department of Education

තෙවන වාර පරීක්ෂණය 2020

මුන්‍රාම තවணෙන්ප පරිට්සේ 2020

Third Term Test 2020

11 ශේෂීය

තරම 11

Grade 11

ව්‍යවසායකත්ව අධ්‍යයනය

I - II

මුය්‍ර්චියාණ්ඩමක කල්ඩි

I - II

Entrepreneurship Studies

I - II

පිළිතුරු

විතෙකල්

Answer

I පත්‍රය

- |           |           |           |          |           |           |           |
|-----------|-----------|-----------|----------|-----------|-----------|-----------|
| 01. (iii) | 02. (ii)  | 03. (iii) | 04. (i)  | 05. (iii) | 06. (i)   | 07. (i)   |
| 08. (ii)  | 09. (iii) | 10. (i)   | 11. (ii) | 12. (iii) | 13. (ii)  | 14. (iii) |
| 15. (iii) | 16. (iv)  | 17. (iii) | 18. (ii) | 19. (ii)  | 20. (ii)  | 21. (ii)  |
| 22. (iv)  | 23. (ii)  | 24. (i)   | 25. (ii) | 26. (iii) | 27. (iii) | 28. (iii) |
| 29. (iii) | 30. (iv)  | 31. (i)   | 32. (ii) | 33. (iv)  | 34. (i)   | 35. (ii)  |
| 36. (ii)  | 37. (iii) | 38. (iii) | 39. (iv) | 40. (ii)  |           |           |

I පත්‍රය (ලකුණු 40 ඩී.)

II පත්‍රය

01. (i) ගැලපෙන පිළිතුරකට ලකුණු දෙන්න. (ල. 02)  
(ii) කාබනික පොහොර (ල. 02)  
(iii) නවෝත්පාදනය, නිර්මාණයීලිත්වය, අවදානම් භාරගැනීම, අවස්ථා හැඳුනාගැනීම, (කරුණු 2කට ලකුණු 2)  
(iv) එක පුද්ගල (ල. 02)  
(v) ගැලපෙන පිළිතුරකට ලකුණු දෙන්න. (ල. 02)  
(vi) අපතේ යන සම්පත් නිෂ්පාදන කාර්යයට යෙදවීම/ රකියා අවස්ථා සැපයීම/ නව භාණ්ඩ වෙළඳපාලට පැමිණීම/ අදාළවන වෙනත් පිළිතුරු (කරුණු 02 කට ලකුණු 02)  
(vii) රු. 60000/=  
(viii) රු. 34500/=  
(ix) රු. 750000/=  
(x) රු. 950000/=
- 02 (i) අදාළ පිළිතුරකට ලකුණු දෙන්න. (ල. 02)  
(ii) • විධිමත්ව ගුහනය කර ගැනීම  
• අසාර්ථකත්ව ඉවසීම  
• කුතුහලය දිරිමත් කිරීම  
• ගැටුපු අහියෝග ලෙස දැකීම  
• නිර්මාණයීලිත්වය අගය කිරීම තුළින්  
• නිර්මාණයීලිත්වය අගය කිරීම තුළින්  
• නිර්මාණත්මක හැසිරීම ආදර්ශනය කිරීම

- (iii) • අනපේෂකීත සිදුවීම්
  - ක්‍රියාවලි අවශ්‍යතා
  - වෙළඳපාලේ වෙනස්වීම්
  - ප්‍රජා පරිසරයේ හා ජන ජීවිතයේ වන වෙනස්කම්
  - සංජානතය හා තේරුම් ගන්නා ආකාරය වෙනස් වීම
  - දැනුම පදනම් කරගත් සංකල්ප
- සුදුසු උදාහරණ විස්තර කිරීමට ලකුණු දෙන්න.
- (iv) • ස්වකීය දෙධාන්ත තමා මතම රඳා පැවතීම
  - කාර්යයන්හි විවිධත්වයක් ඇතිවීම
  - සමාජයේ සුභසාධනය සඳහා දායක විය හැකි වීම
  - ප්‍රයෝගනයට නොගත් හැකියා යොදාගත හැකිවීම
  - ආකර්ෂනීය ලාභයක් ඉපයිම
  - ස්වයං පෝෂිත බව
  - වර්ධනය සඳහා ප්‍රදානයන්ට ලැබෙන්නාවූ උපරිම අවකාශය
  - නිදහස හා ඉතා ඉහළ තාප්තියකට පත් වීම

(v) භූමිය, ගුම්ය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය (ල. 02)

- 03 (i) පෙෂෑද්‍රගලික හිමිකාරත්වය යටතේ ස්වාධීනව මෙහෙයවනු ලබන සාපේෂ්ඨව කුඩා සේවක සංඛ්‍යාවක් සහ අඩු ආයෝගනයක් සහිත ව්‍යාපාර කුඩා පරිමාණ ව්‍යාපාර ලෙස හැඳින්වේ. අදහස පැහැදිලි වන පිළිබුරකට ලකුණු පිරිනමන්න. (ල. 02)
- (ii) ව්‍යාපාරිකයා ගතානුගතික ක්‍රමවලට ව්‍යාපාර කටයුතු සිදු කරයි. අවදානම් හාර ගැනීමට කැමැත්තක් නොදක්වයි. තරගයට මුහුණ දීමට කැමැත්තක් නොදක්වයි. පවතින සම්පත්වලින් පවා උපරිම ප්‍රයෝගන නොගතී. ගතානුගතික ක්‍රම වලට ගැටළ විසඳයි. ඉතා ආසන්න ඉලක්ත ඇතිකර ගනියි. ව්‍යාපාරය පවත්නා තත්ත්වයෙන් ම පවත්වාගැනීමෙන් සැහීමකට පත් වේ. ව්‍යවසායකයා පරිසර වෙනස්වීම් ඔස්සේ නිර්මාණයිලිත්වය නවෝත්පාදන කරගෙන ව්‍යාපාර කටයුතු කරයි. තක්සේරුකර දැරිය හැකි අවදානම් පමණක් හාරගතී. තරගය කැමැත්තෙන් සෞයා යයි. උපරිම එල ප්‍රයෝගන ලබා ගනියි. නිර්මාණයිලිව ගැටළ විසඳයි. අනාගත දැක්මක් සහිතව දුරද්ධීව ඉලක්ක පිහිටුවා ගනියි. ව්‍යාපාරය දිනෙන් දින පුළුල් කර ගනියි. පවතින තත්ත්වය ගැන සැහීමකට පත් නොවේ. (ල. 02)
- (iii) කළමනාකරණය දුරවල වීම/ ප්‍රාග්ධනය සපයා ගැනීමේ ගැටුලු ඇතිවීම/ පරිසර වෙනස්වීම් වලට අනුගත නොවීම /තරගයට මුහුණදීමට නොහැකි වීම/ (කරුණු දෙකකට ලකුණු 02)
- (iv) තාක්ෂණික කුසලතා/ මානව කුසලතා/ සංකල්පනාත්මක කුසලතා/ සන්නිවේදන කුසලතා/ උපදේශන කුසලතා/ ආදර්ශවත්ව කටයුතු කිරීමේ කුසලතාව/ කණ්ඩායම් සමග කටයුතු කිරීමේ කුසලතා (කරුණු 02 කට ලකුණු 02)
- (v) සාර්ථක වේද අසාර්ථක වේද යන අවිනිශ්චිත තාවය (ලකුණු 02)

- 04 (i) පවතින හාණ්ඩයක් හෝ සේවාවක් පවතින වෙළඳ පනතට ඉදිරිපත් කිරීම/ පවත්නා හාණ්ඩයක් හෝ සේවාවක් නව වෙළඳපොලට ඉදිරිපත් කිරීම/ නව හාණ්ඩයක් හෝ සේවාවක් පවත්නා වෙළඳපොලට ඉදිරිපත් කිරීම/ නව හාණ්ඩ හෝ සේවාවක් නව වෙළඳපොලට ඉදිරිපත් කිරීම (කරුණු 2 කට ලකුණු 2යි.)
- (ii) පරිසරයේ ඇති ගැටළුවකට විසඳුමක් ලෙස පුද්ගල අවශ්‍යතා හා වූවමනා සපුරාලන වාණිජමය වත්නාකමක් ඇති සිතුවිල්ලකි. (ල. 02)
- (iii) විනෝදාංග හා ලදියා තුළින්/ පුද්ගල දැක්ෂතා හා පළපුරුද්ද තුළින්/ වෙළඳපොල සම්ක්ෂණය තුළින්/පාරිභෝගික ප්‍රතිචාර තුළින්/ නිර්මාණකිලි වින්තන හැකියා තුළින්/ ජනමාධ්‍ය මගින්/ සැපයුම්කරුවන් ඇසුරින්/ තරගකාරීන්වය අධ්‍යයනය තුළින්/ අධ්‍යාපනික පාස්ථානා තුළින්/ පුදරුණ හා අත්දැකීම් තුළින් (ල. 02)
- (iv) ගක්තින්/ අවස්ථා/ දුර්වලතා/ තර්ජන
- (v) • ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ හැකිවීම  
• පරිසරයේ මත්වන අවශ්‍යතා සපුරාලිය හැකිවීම  
• වෙනස්වන අවශ්‍යතා හා උවමනාවලට ප්‍රතිචාර දක්විය හැකිවීම  
• තරගකාරීන්වයට සාර්ථකව මූහුණදිය හැකිවීම  
• තාක්ෂණය සමග ගැළපිය හැකිවීම  
• මූහුණ දෙන අවධානම අවම කර ගත හැකිවීම  
• ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් ඉපයිලක් කළ හැකිවීම  
• ස්වකිය ව්‍යාපාර අදහස ආරක්ෂා කර ගත හැකිවීම (ල. 02)
- 05 (i) ව්‍යාපාරයක අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ලාභකර ගැනීමට සිදුකළ යුතු කාර්යයන් ඇතුළත් කර සකස් කරන ලේඛනය ව්‍යාපාර සැලැස්ම ලෙස හැදින්වේ. (ල. 02)
- (ii) ව්‍යාපාරයේ නම හා කරමාන්ත ක්ෂේත්‍රය පිළිබඳ/ නිෂ්පාදන සැලැස්මේ සාරාංශය/ මූල්‍ය සැලැස්මේ සාරාංශය / අලෙවි සැලැස්මේ සාරාංශය / පරිපාලන සැලැස්මේ සාරාංශය
- (iii) ගැළපෙන පිළිතුරු 2කට ලකුණු දෙන්න. (ල. 02)
- (iv) ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර කාර්යයන් හා වියදම්/මුළු ආයෝජන ඇස්තමේන්තුව/මුදල ගො එම් හා ගොයාම් ලේඛනය/ව්‍යාපාර ප්‍රතිඵල ගණනය (ල. 02)
- (v) නිෂ්පාදිතය/ මිල/ ස්ථානය/ ප්‍රවර්ධනය (ල. 02)

- 06 (i) හවුල්කරුවන් සංඛ්‍යාව අවමය 02ක් වන අතර උපරිමය 20ක්/අඩංග්‍ය පැවැත්මක් නොතිබේ/වගකීම අසීමිතවීම/ නෙතික පුද්ගල භාවයක් නොමැතිවීම/ හවුල්කරුවන් අතර ගිවිසුම් ගත සම්බන්ධතාවයක් පැවතීම (ල. 02)
- (ii) කොටස් නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය සපයාගැනීම සිදුකරයි /කොටස්කරුවන්ගේ වගකීම සිම්තවීම (ල. 02)
- (iii) පොදු අරමුණක් තිබීම/ සිම්ත සම්පත් භාවිතය/ සාමූහික සම්බන්ධතාවයන් පැවතීම/ ආර්ථික කටයුත්තක නියැලීම/ පුද්ගල කණ්ඩායමක් ඒකරායි වී සිටීම (ල. 02)
- (iv) ව්‍යාපාරයේ කිරීතිනාමය වර්ධනය වීම/දිගු කාලීන පැවැත්ම ස්ථාපිත වීම/ පැන තැහිය හැකි නීතිමය ප්‍රාග්ධන අවම වීම/ ලාභය ඉහළ යාම/ සේවකයින්ගේ ව්‍යාපාරය කෙරෙහි ඇති ලැදියාව වැඩිවීම (ල. 02)
- (v) ව්‍යාපාරයක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දැගුකාලීනව යොදාගනු ලබන යන්තු සූත්‍ර, උපකරණ, ගොඩනැගිලි වැනි සම්පත් ය. (ල. 02)

07 ප්‍රභාෂ්වරගේ ව්‍යාපාරයේ 2017 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය

විස්තරය	රුපියල්	රුපියල්
මුදල් ගලා ඒම		
ප්‍රාග්ධනය (යෙදවු මුදල)	250000	
අලෙවී ආදායම	400000	
බංකු ණය ගැනීම	100000	
ණයගැනීම ලැබීම	<u>22000</u>	
මුළු මුදල් ගලා ඒම		772000
මුදල් ගලා යාම		
විදුලි බිල	15000	
සේවක වැටුප්	120000	
මෙහෙයුම් පෙර වියදම්	20000	
ණය පොලී	25000	
ණයහිමියන්ට ගෙවීම	30000	
ලිපිද්‍රව්‍ය තොග ගැනීම	60000	
දුරකථන බිල්	10000	
ගොඩනැගිලි කුලිය	25000	
ලිඛිත උපකරණ ගැනීම	50000	
කාර්යාල අල්මාරියක් ගැනීම	15000	
ඡල බිල් ගෙවීම	<u>2000</u>	
මුළු මුදල් ගලා යාම		(372000)
කාලවේදේ අවසානයේ මුදල් ගෙෂය		400000